

සැලසිනේ රූපවාහිනී ආයතනයේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට ( ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරුකිරීම්ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 ආයතනය පිහිටුවීම**

---

මෙම ආයතනය 2001 දෙසැම්බර් 20 දින මහවැලි අධිකාරියෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන තිබුණත්, එහි අරමුණු හා කාර්යයන් නිශ්චය කර බලනල ක්‍රියාත්මක කිරීමට පනතකින් හෝ වෙනයම් නීතියකින් විධිවිධාන සලසා නොතිබුණි. මෙම ආයතනය “සැලසිනේ ලිමිටඩ් “ලෙස සමාගම් පනත යටතේ පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට 2009 වර්ෂයේ සිට කටයුතු කරමින් තිබුණද සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි.

**1.5 තත්වගණනය කළ මතය සඳහා පදනම**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**  
-----

**2.1 තත්වගණනය කළ මතය**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට සැලසිනේ රූපවාහිනී ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතී**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

**(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1**  
-----

ප්‍රමිතයේ 48 ඡේදය අනුව ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතයක් මගින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටක හැර ආදායම් හා වියදම් සහ වත්කම් හා වගකීම් හිලව් කිරීම සිදු නොකළ යුතු වුවත් ආයතනය විසින් එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ ගෙවිය යුතු බදු රු.186,181,686 ක් ලැබියයුතු බදු රු.112,861,729 කට හිලව් කර ගෙවියයුතු ශේෂය ලෙස රු.73,319,957 ක් පමණක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

**(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7**  
-----

ප්‍රමිතයේ 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා එළදායි ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.13,041,759 ක් වූ කාණ්ඩ 05 කට අයත් වත්කම්, සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තව දුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුනි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තු ගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

**2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති**  
-----

ලී බඩු උපකරණ හා පරිගණක උපකරණ ක්ෂය කිරීමේදී පිළිවෙලින් සියයට 10 ක හා සියයට 20 ක ක්ෂය අනුපාතය යටතේ ක්ෂය කිරීම් සිදුකර තිබුණද පිළිවෙලින් වසර 2 ක් වසර 10 ක් හා වසර 3 ක් වසර 05 ක් අතර පරාසයක ක්ෂය කරන බවට ගිණුම්කරණ ප්‍රතිපත්තිවල දක්වා තිබුණි.

### 2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත්කර තිබූ නිලධාරියෙකු වෙනුවෙන් 2016 අප්‍රේල් 27 සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද රු.71,502 ක් පෙර වර්ෂයේ ලාභයට ගැලපීම වෙනුවට වර්ෂයේ වියදමක් ලෙස ගිණුම් ගතකර තිබුණි.
- (ආ) මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යාංශයෙන් 2004 වර්ෂයේදී ආධාරයක් ලෙස ලැබී 2011 වර්ෂයේ ආයතනයට පවරා ගෙන දැනට භාවිත කරමින් පවතින කැබ් රථයක් 2017 දෙසැම්බර් 31 දින දක්වා වූ වසර 13 ක කාලයක් භාවිතා කර තිබුණද එම වත්කම තක්සේරු කර ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2009 හා 2011 වර්ෂවලදී පිළිවෙලින් රු.115,300 කට හා රු.115,500 කට මිලදී ගෙන තිබූ කැමරා හා වීඩියෝ උපකරණ සඳහා වාර්ෂික ක්ෂය පිළිවෙලින් රු.11,530 ක් හා රු.11,550 ක් වුවද වර්ෂයකට පිළිවෙලින් රු.2,306 ක් හා රු.6,930 ක් බැගින් ක්ෂය කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශුද්ධ අගය පිළිවෙලින් රු. 83,016 කින් හා රු.32,340 කින් වැඩියෙන්ද වර්ෂයේ ක්ෂය රු.9,224 කින් හා රු.4,620 කින් අඩුවෙන් ද දක්වා තිබුණි.

### 2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

---

එකතු කළ අගය මත බදු සඳහා වූ ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම් නිරවුල් නොකර පෙර වර්ෂයන් හි සිට ඉදිරියට ගෙනවිත් තිබුණද ඒ සඳහා කාල විශ්ලේෂණ ලබා දී නොතිබුණි. මෙම හේතුව නිසා වර්ෂය තුළ ගෙවූ හා ලැබූ නිවැරදි බදු ප්‍රමාණයන් තහවුරු නොවීය. එසේම පෙර වර්ෂවල සිට ගෙවිය යුතු බදු ශේෂ නිරීක්ෂණය වුවද, වර්ෂය තුළ බදු ගෙවීම් කිසිවක් නිරීක්ෂණය නොවීය. 2017 දෙසැම්බර් 31 දිනට බදු ගිණුමේ ශේෂය රු.54,853,633 ක් විය.

### 2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2017 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණයගැති ශේෂය රු.377,742,663 ක් වූ අතර ඒ තුළ ඇතුළත් වසර 03 ඉක්මවූ ණයගැති ශේෂය මුළු ණයගැතියන් ගෙන් සියයට 25 ක් එනම් රු.95,729,558 ක් වී තිබුණි. වසර 03 ඉක්මවූ මෙම ණයගැති ශේෂයෙන් ණයගැතියන් 42 දෙනෙකුට අදාළ රු.මිලියන 89 ක් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ කිසිදු අයකිරීමක් සිදුවී නොතිබුණි.
- (ආ) සේවයෙන් ඉවත්වූ නිලධාරීන්ගේ ගෙවා තිබූ රු.21,000 ක් වූ වැටුප් අත්තිකාරම් මුදල 2014 දෙසැම්බර් 31 දින සිට වසර 03 කට අධික කාලයක් ගත වී තිබුණද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

---

පහත දැක්වෙන අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම්
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	
(i) මුදල් රෙගුලාසි 103 (1) (ඇ) හා 104 (1) (අ)	සමාලෝචිත වර්ෂයේදී සිදු වූ වාහන අනතුරු 2 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව විධිමත් පරීක්ෂණ පවත්වා නොතිබුණි.
(ii) මුදල් රෙගුලාසි 110	හානි පිළිබඳ විධිමත් ලේඛනයක් පවත්වා නොතිබුණි.
(ආ) 2008 පෙබරවාරි 06 දිනැති අංක 05/2008 හා 2018 ජනවාරි 24 දිනැති අංක 05/2008(I) දරන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛ	සියළුම රාජ්‍ය ආයතනවල පුරවැසි ප්‍රඥප්තිය සකස් කිරීම සිදුකළ යුතු වුවද ආයතනය විසින් පුරවැසි ප්‍රඥප්තිය සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

---

3.1 මූල්‍ය ප්‍රතිඵල

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.1,210,436 ක ශුද්ධ ලාභයක් වූ අතර ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ ශුද්ධ අලාභය රු.25,628,992 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.26,839,428 ක වැඩිවීමක් නිරීක්ෂණය විය. සෘජු වියදම් රු.199,212,092 කින් වැඩි වුවද ආදායම රු.239,658,881 කින් වැඩිවීම ඉහත වර්ධනය කෙරෙහි බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2013 හා 2017 වර්ෂවල මූල්‍ය අතිරික්තයක්ද 2014, 2015 හා 2016 වර්ෂවල මූල්‍ය උනන්දුවක්ද ඇති වී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය වීම් නැවත ගැලපීමේදී 2013 වර්ෂයේදී රු.36,182,489 ක් වූ ධන දායකත්වය උච්ඡාවචනයන් සහිතව 2017 වර්ෂයේදී රු.55,447,319 ක් විය.

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ආයතනය විසින් 2002 පෙබරවාරි මාසයේ සිට 2009 දෙසැම්බර් මාසය දක්වා වූ කාලයට අයත් මාස 28 ක සේවක අර්ථ සාධක අරමුදල් නියමිත දිනට නොගෙවීම නිසා රු.812,459 ක දඩ මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවී තිබුණි. 2011 ජනවාරි 14 දිනැති අංක 19643 / AC දරන මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කොමසාරිස්ගේ ලිපිය අනුව, ඉහත මුදල රු.81,245 බැගින් වූ වාරික 10 කින් ගෙවා නිම කිරීමට අනුමැතිය ලබා දී තිබූ අතර 2017 අගෝස්තු මාසයේ සිට 2017 දෙසැම්බර් දක්වා රු.406,229 ගෙවා තිබුණි. ආයතනයේ මුදලින් ගෙවා තිබූ මෙම දඩ මුදල් අර්ථසාධක අරමුදල් ගෙවීම සඳහා ප්‍රමාදවීම් වලට වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගතයුතු වුවත් එසේ අයකර නොතිබුණි.

(ආ) දුර්වල මූල්‍ය කළමනාකරණය, අභ්‍යන්තර පාලනයේ දුර්වලතාව හා අභ්‍යන්තර විගණනය ක්‍රමානුකූලව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආයතනයේ අභ්‍යන්තර විගණන නිලධාරී ලෙස බඳවා ගෙන තිබූ නිලධාරියා විසින් 2014 වර්ෂයේ දී රු.11,988,000 ක මූල්‍ය වංචාවක් සිදු කර තිබුණි. එසේ වුවද අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් නොවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් වගකිව යුතු පාර්ශවයෙන් කිසිදු මුදලක් අයකර නොතිබුණි.

**4.2 කාර්යමණ්ඩල පරිපාලනය**

ආයතනය විසින් 2015 අප්‍රේල් 09 දින සිට අනුමත කාර්ය මණ්ඩලය තුළ නොවූ පෞද්ගලික නීති උපදේශක තනතුර සඳහා නිලධාරියෙකු බඳවාගෙන 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා දීමනා හා ගාස්තු වශයෙන් අනුමැතියකින් තොරව රු.849,000 ක මුදලක් ගෙවා තිබුණි.

**5. තිරසාර සංවර්ධනය**

**5.1 තිරසාර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම**

තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “නායාය පත්‍රය ” ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර සමාලෝචිත වර්ෂයට අදාළව ආයතනය විසින් තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව දැනුවත් වී නොතිබීම හේතුවෙන් එහි කාර්යයන්ට සම්බන්ධව තිරසාර සංවර්ධන අරමුණු , ඉලක්ක හා එම ඉලක්ක කරා ළඟාවිය යුතු සන්ධිස්ථානයන්ද ඉලක්ක මත ළඟාවීම් මැන බැලීම සඳහා වන දර්ශකයන්ද හඳුනා ගෙන නොතිබුණි.

**6. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය**

**6.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.1 වගන්තිය අනුව ගිණුම් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණේ දින 140 ක ප්‍රමාදයකින් පසුව 2018 ජූලි 18 දිනදීය.

7. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) අභ්‍යන්තර විගණනය	සුදුසු කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර අභ්‍යන්තර පාලනයේ දුර්වලතා හා සිදුවිය යුතු වෙනස්කම් හඳුනාගත හැකි පරිදි අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් නොකිරීම.
(ආ) ණයගැති සහ ණයහිමි පාලනය	නිවැරදි තොරතුරු නියමිත දිනට අවශ්‍ය ආකාරයට ලබා ගත හැකි පරිදි වාර්තා තබා නොගැනීම හා ණයශේෂ නියමිත දිනයන්හි පියවා නොතිබීම.
(ඇ) අත්තිකාරම් ගෙවීම්	අත්තිකාරම් ගෙවීම් සඳහා අදාළ කරගත යුතු මුදල් රෙගුලාසි විධිවිධාන හා චක්‍රලේඛ විධිවිධාන අනුගමනය නොකිරීම.
(ඈ) වත්කම් පාලනය	ස්ථාවර වත්කම් ලේඛනය හා ඉන්වෙන්ට්‍රි ලේඛනය පවත්වා නොගැනීම, නිවැරදිව භාණ්ඩ සමීක්ෂණ කටයුතු නොකිරීම හා වාර්තා ලබා නොදීම.